



නිකුත් කළේ : බැංකු නොවන මූල්‍ය ආයතන අධිකෂණ දෙපාර්තමේන්තුව

දිනය : 2021 අප්‍රේල් 16

බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් විදේශ මුදල් ණයට ගැනීම සඳහා පහසුකම් සැලසීමට නියාමන රාමුවක් හඳුන්වා දීම

බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් තම ව්‍යාපාර පුළුල් කිරීම සඳහා අඩු පිරිවැයක් සහිත විදේශීය මූල්‍යයන්ගෙන් අරමුදල් ලබා ගැනීම නම්‍යශීලී කරනු වස් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2021 අප්‍රේල් 09 දින බලපත්‍රලාභී මුදල් සමාගම් වෙත විදේශ මුදල් ණයට ගැනීම් වලට අදාළ ව විධිවිධාන පනවන ලදී. මෙම විධිවිධානයන්ගේ පරමාර්ථය වන්නේ බලපත්‍රලාභී මුදල් සමාගම්හි විදේශ අරමුදල් මගින් ඇති කරනු ලැබිය හැකි මූල්‍ය විචලනයන් ස්ථායී කිරීම සහ එවැනි විදේශ මුදල් ණයට ගැනීම් සඳහා අවදානම් කළමනාකරණ රාමුවක් සැපයීම ය.

මෙම විධිවිධානයන් පැනවීමට පෙර, ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, ජාතික වැදගත්කමක් සහිත කාර්යයන් සඳහා උපයෝගී කරගැනීම, අවුරුදු 5 ට වැඩි කල්පිරීම්, විවක්ෂණශීලී අවශ්‍යතා සමග අනුකූල වීම් ආදී නිර්ණායක සැපිරූ බලපත්‍රලාභී මුදල් සමාගම් සඳහා අදාළ ඉල්ලීම සලකා බලා මුළු වත්කම් වලින් සියයට 10 ක් දක්වා විදේශ මුදල් ණයට ගැනීම්වලට අවසර ලබා දී ඇත.

බලපත්‍රලාභී මුදල් සමාගම් කිහිපයක් තම ව්‍යාපාර කටයුතු සඳහා සාපේක්ෂව අඩු වියදමකින් විදේශ ණය ලබා ගෙන තිබීම, ඔවුන්ගේ ණය ආපසු ගෙවීමේ වාර්තා සතුටුදායක වීම සහ වර්තමාන වෙළඳපල තත්ත්වයන් සැලකිල්ලට ගෙන පහත අංගයන්ගෙන් සමන්විත නව විධානයන් හඳුන්වා දී ඇත.

- ප්‍රාග්ධනය සහ දුවශීලතා මට්ටම්, උපයෝගී කරගැනීමේ අරමුණු, සුරැකුමෙහි ස්වභාවය සහ ණය ශ්‍රේණිගත කිරීම ඇතුළුව එක් එක් සමාගමේ සමස්ත ක්‍රියාකාරීත්වය මත පදනම්ව, අදියර තුනක් යටතේ සමාගමේ මුළු වත්කම්වලින් සියයට 20 ක් දක්වා විදේශ මුදල් ණයට ගැනීමට බලපත්‍රලාභී මුදල් සමාගම් වලට අවසර ඇත.
- සමාගමක මුළු වත්කම්වලින් සියයට 10 ක් දක්වා වන ඕනෑම විදේශ මුදල් ණය ගැනීමකට ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය අවශ්‍ය නොවන අතර පූර්ව දැනුම්දීම ප්‍රමාණවත් වේ.
- සියයට 10 ඉක්මවන ණය ගැනීම් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවෙහි පූර්ව අනුමැතිය අවශ්‍ය වේ.
- විදේශ මුදල් ණයට ගැනීමේ කාලය වසර 2 ක් හෝ ඊට වැඩි විය යුතුය.

- ගනු ලබන ණය මුදල් වලින් උත්පාදනය වන විදේශ විනිමය අවදානම ආවරණය කිරීම (Hedging) සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා පහසුකම් සලසා ඇති අතර ණය පොලී ගෙවීම් වලට අදාළ විදේශ විනිමය අවදානම කළමනාකරණය කිරීමට බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් සුදුසු ව්‍යුත්පන්න උපකරණ යොදා ගත යුතුය.
- බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් එවැනි විදේශ මුදල් ණයට ගැනීමේ පිරිවැය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කර ඇති සීමාවන් තුළ පවත්වා ගැනීම අවශ්‍ය වේ.

සමස්තයක් ලෙස ගත් කල, නව විධානයන් මඟින් ආර්ථිකයේ සංවර්ධන කටයුතු සඳහා ඉවහල් වන බලපත්‍රලාභී මුදල් සමාගම් වල අනාගත ව්‍යාපාර පුළුල් කිරීම් සඳහා විවක්ෂණශීලී ආකාරයකින් විදේශීය මූලාශ්‍රයන්ගෙන් අරමුදල් ලබා ගැනීමට වැඩි නම්‍යතාවයක් ලබා දී ඇත.